



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2104/34 - 2019 ජනවාරි මස 04 වැනි සියලුදා - 2019.01.04

(රජයේ බලය ප්‍රජාත්‍රී ප්‍රජාත්‍රී කරන දී)

IV (අ) වැනි කොටස - පළාත් සභා

පළාත් සභා නිවේදන

වයඡ පළාතේ පළාත් සභාව

අධිකාරී බලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඡ පළාත් හය වන (06) පළාත් සභාවේ නිල කාලය 2018 ඔක්තෝබර් මස 10 වන දිනෙන් අවසන් වූ බැවින් 1990 අංක 28 දරන පළාත් සභා (සංගේධන) පනතින් සංයෝගීත 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 27 වන වගන්තියට ඉක්තිව එකතුකොට ඇති 27 (අ) නව වගන්තිය අනුව මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2019 ජනවාරි මස 01 වන දිනෙන් ආරම්භව 2019 අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් වන මාස හතරක (04) කාල පරිවිශේදය සඳහා වයඡ පළාත් සභාවේ සේවා වියදම් සඳහා අවශ්‍ය වේ යැයි තක්සේරු කර ඇති රුපියල් එක්දහස් හාරයිය විසි එක් කොට් හතලිස් හතර ලක්ෂ අනු දහසක් වූ (රු.142,144,90,000/-) වයඡ පළාත් සභාවේ වියදම් මෙම පළාත් සභාවේ මූල්‍ය රිති ප්‍රකාරව පළාත් සභා අරමුදලින් දැරීමට වයඡ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ ගණන් දීමේ නිලධාරීන්ට මෙයින් අවසර දෙනු ලැබේ.

මෙම අවසරය වයඡ පළාතේ හත්වන (07) පළාත් සභාව කැඳවනු ලබන දිනයේ හෝ පළාත් සභාවේ කටයුතු කිරීම නැවත ආරම්භ කරන දිනයේ හෝ සිට මාස තුනක (03) කාල සීමාවක් ඉකුත් වන දින හෝ 2019 අප්‍රේල් මස 30 වන දින යන දින දෙකක් කළින් එළඹින දිනෙන් අවසන් වන්නේ ය.

2019 ජනවාරි 01 සිට 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ මහා භාණ්ඩාරයෙන් වයඡ පළාත් සභාවට ලබාදෙන සාම්ප්‍රදායික ප්‍රධාන, මධ්‍යම රජයෙන් වයඡ පළාත් සභාවට පවරනු ලබන ආදායම් හා වයඡ පළාත් සභාව විසින් රැස්කරනු ලබන ආදායම් හා වෙනත් ලැබීම් වල ප්‍රමාණයන්ට අනුකූලව මෙම වියදම් සීමා කිරීමේ බලය වයඡ ප්‍රධාන ලේකම් වෙත පවරනු ලැබේ.

කේ. සී. ලේඛෙස්වරන්,
ආණ්ඩුකාරවර,
වයඡ පළාත.

අධිකාරී බලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඡ පළාත් හය වන (06) පළාත් සභාවේ නිල කාලය 2018 ඔක්තෝබර් මස 10 වන දිනෙන් අවසන් වූ බැවින් 1990 අංක 28 දරන පළාත් සභා (සංගේධන) පනතින් සංයෝගීත 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 27 වන වගන්තියට ඉක්තිව එකතුකොට ඇති 27 (අ) නව වගන්තිය අනුව මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2019 ජනවාරි මස 01 වන දිනෙන් ආරම්භව 2019 අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් වන මාස හතරක (04) කාල පරිවිශේදය සඳහා වයඡ පළාත් සභාවේ අත්තිකාරම් තිණුම් වල වියදම් සඳහා අවශ්‍ය වේ යැයි තක්සේරු කර ඇති රුපියල් අසූ එක් කොට් තිස් දෙලක්ෂයක් වූ (රු.81,32,00,000/-) වයඡ පළාත් සභාවේ වියදම් මෙම පළාත් සභාවේ මූල්‍ය රිති ප්‍රකාරව පළාත් සභා අරමුදලින් දැරීමට වයඡ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ ගණන් දීමේ නිලධාරීන්ට මෙයින් අවසර දෙනු ලැබේ.



මෙම අවසරය වයඹ පලාතේ හත්වන (07) පලාත් සහාව කැදවනු ලබන දිනයේ හෝ පලාත් සහාවේ කටයුතු කිරීම නැවත ආරම්භ කරන දිනයේ හෝ පිට මාස තුනක (03) කාල සීමාවක් ඉකුත් වන දින හෝ 2019 අප්‍රේල් මස 30 වන දින යන දින දෙකෙන් කළින එළඹින දිනෙන් අවසන් වන්නේ ය.

කේ. සී. ලේඛේස්වරන්,
ආණ්ඩුකාරවර,
වයඹ පලාත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

වයඹ පලාතේ පලාත් සහාවේ

2019 ජනවාරි මස 01 දින සිට 2019 අප්‍රේල් මස 30 දින දක්වා

කාලය සඳහා වූ 2018 අංක 01 දරන

අතුරු සම්මත ගිණුම

2019 මූදල් වර්ෂයේ මූල් මාස හතරෙහි සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමත්, එම සේවා වියදම් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ප්‍රදානයන් ලබා ගැනීමට බලය දීමත්, ශ්‍රී ලංකාවෙන් හෝ පිටරවීන් හෝ මාස තුනක ගැනීමට බලය දීමත්, ඒ මූදල් වර්ෂය තුළ පලාත් සහාවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමත්, එම කටයුතු වෙනුවෙන් වියදම් සඳහා ඒ මූදල් වර්ෂයේ මූල් මාස හතර තුළ අවශ්‍යවන මූදල්, පලාත් සහා අරමුදලින් හෝ පලාත් සහාවේ හෝ පලාත් සහාවට සුදුසුසක් කළහැකි වෙනත් යම් අරමුදලකින් හෝ මූදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීමත්, පලාත් සහා අරමුදලට ඒ මූදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ යතොක්ත කරුණු හා සම්බන්ධ වූ හෝ එයට අනුෂාෂික වූ කරුණු සඳහා විධිවිධාන සැලසීමත් සඳහා වූ අතුරු සම්මත ගිණුමයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඹ පලාතේ ආණ්ඩුකාරවර වන මා විසින් මෙසේ පනවනු ලැබේ :-

ප්‍රජාත්‍රා නාමය

1. මේ නියෝගය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඹ පලාතේ පලාත් සහාවේ 2018 අංක 01 දරන අතුරු සම්මත ගිණුම යනුවෙන් හඳුන්වනු ලැබේ.

2019 මූදල් වර්ෂයේ
මූල් මාස හතර
සඳහා විසර්ථන

2. (1) යම් මූදලක් වැය කිරීමට බලය දෙන්නාවූ අන්තිසි තීතියකට හානියක් නොමැතිව, මේ අතුරු සම්මත ගිණුමෙහි "2019 මූදල් වර්ෂයේ මූල් මාස හතර" යනුවෙන් සඳහන් කරනු ලබන, 2019 ජනවාරි මස 01 වන දිනයෙන් ආරම්භව 2019 අප්‍රේල් මස 30 දිනයෙන් අවසන් වන කාලසීමාවේ සේවා වියදම් සඳහා අවශ්‍යවේ යයි තක්සේරු කර ඇති රුපියල් එක්දහස් හාරසිය විසි එක් කේරී හතලිස් හතර ලක්ෂ අනු දහසක් වූ පලාත් සහාවේ වියදම්,

(ආ) පලාත් සහා අරමුදලන් හෝ පලාත් සහාවේ හෝ පලාත් සහාවට සුදුසුසක් කළහැකි වෙනත් යම් අරමුදලකින් හෝ මූදල් වලින් හෝ ගෙවීම සඳහා මෙයින් බලය දෙනු ලබන ගෙවීම වලින් ; හා

(ඇ) පලාත් සහාව සඳහා හා පලාත් සහාව වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් හෝ පිටරවීන් හෝ ලබා ගැනීමට මෙයින් බලය දෙනු ලබන මාස වශයෙන් ගන්නා මූදල් වලින් පියවිය යුතු ය.

මෙහි ඉහන සඳහන් කළ රුපියල් එක්දහස් හාරසිය විසි එක් කේරී හතලිස් හතර ලක්ෂ අනු දහසක් වූ මූදල, මේ නියෝගයෙහි පළමුවන උපලේඛනයේ නියමිත පරිදි වැය කළ හැකි ය.

(2) මේ වගන්තියේ (1) වන උප වගන්තියෙහි විධිවිධාන පලාත් සහාව සඳහා හා පලාත් සහාව වෙනුවෙන් මාස තුනක ගැනීමට බලය දෙනු ලබන අන්තිසි ලිඛිත තීතියක විධිවිධාන වලට හානියක් නොමැතිව බල පැවැත්විය යුතු ය.

2019 මූදල් වර්ෂය
සඳහා පලාත්
සහාවේ ඇතැම්
කටයුතු වෙනුවෙන්
මූදල් සැපයීම

3. (1) 2019 ජනවාරි 01 සිට 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ මෙම අතුරු සම්මත ගිණුමේ දෙවන උපලේඛනයේ II තීරයේ සඳහන් සීමාවන් එනම් වියදම් උපරිම සීමාව නොයිත්වන පරිදි අත්තිකාරම් ගිණුම වල ගෙවීම සිදු කළ යුතු ය.

4. (1) මෙම අතුරු සම්මත ගිණුමෙහි පළමු වන උපලේඛනයේ සඳහන් යම් දිර්ජයක් යටතේ දැක්වෙන යම් වැඩසටහනක් යටතේ වූ ප්‍රනාටර්තන වියදම් වලට එම උපලේඛනයෙහි විධිවාන ප්‍රකාර වෙන් කරනු ලැබූවා වූද, එහෙත් වියදම් තොකරන ලද්දා වූ හෝ මතුවට වියදම් තොකරනු ඇතැයි බලාපොරාත්තු විය හැකි වූද, යම් මුදලක් එම වැඩසටහනේම මූලධන වියදම් වෙන් කිරීමකට හෝ එම දිර්ජයෙම වන යම් වැඩ සටහනක් යටතේ ප්‍රනාටර්තන වියදම් හෝ මූලධන වියදම් හෝ වෙන් කිරීමකට හෝ ප්‍රධාන ලේකම්වරයාගේ හෝ නියෝජ්‍ර ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ) වරයාගේ හෝ නියමය අනුව මාරු කළ හැකිය.

වැඩ සටහනක ප්‍රනාටර්තන වියදම් සඳහා වෙන් කරන දද නැත්ත් වියදම් තොකරන ලද මූදල් ඒ වැඩ සටහනේම වෙන් කිරීමකට හෝ ඒ වැය දිර්ජය යටතේම වූ වෙනත් වැඩ සටහනකට මාරු කිරීම් බලය

(2) මෙම අතුරු සම්මත ගිණුමේ පළමු වන උපලේඛනයේ සඳහන් යම් දිර්ජයක් යටතේ දැක්වෙන යම් වැඩසටහනක් යටතේ වූ මූලධන වියදම්ට වෙන් කරන ලද කිසිම මුදලක් එම වැඩසටහන යටතේම වූ වෙනත් මූලධන වියදම්කට මිස ප්‍රනාටර්තන වියදම්කට හෝ එම වැඩසටහනේහි පිටතට හෝ මාරු කරනු තොලැයිය යුතු ය.

පරිපූරණ ප්‍රතිපාදන සලසා ගැනීමේ බලය

5. (1) මෙම අතුරු සම්මත ගිණුමේ පළමු වන උපලේඛනයේ සඳහන් යම් දිර්ජයක්/වැඩසටහනක් යටතේ වෙන් කරන ලද මුදල් ප්‍රමාණය තොගුකම වන පරිදි වැය දැරිය යුතු ය. එහෙත් තොවැලුක්විය හැකි හේතුවක් මත වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් තොවන අවස්ථාවක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 28 වන වගන්තියට අනුකූලව පරිපූරණ මූල්‍ය ප්‍රතිපාදන සඟාගත යුතු වේ.

(2) මෙහි පළමු උපලේඛනයේ ප්‍රධාන ලේකම්ගේ 260 වැය දිර්ජයේ 03 වැඩසටහනේ 04 අයවැය සහාය සේවා ව්‍යාපෘතියේ 1508 මාරුකිරීම් (වෙනත්) (මූල්‍යකරණය 22) වැය විෂය යටතේ ප්‍රනාටර්තන වියදම් සඳහාත් 2202 සටරුදහන සහායන් (මූල්‍යකරණය 23) වැය විෂය යටතේ මූලධන වියදම් සඳහාත් වෙන්කරණ ඇති ප්‍රතිපාදන එම උපලේඛනයේ සඳහන් වෙනත් වැය දිර්ජය යටතේ ඇති වෙනත් වැඩසටහන් වලට ප්‍රධාන ලේකම්ට හෝ නියෝජ්‍ර ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ) මාරු කළ හැකිය. එසේ බලාදෙන ප්‍රතිපාදන, එය බලාදෙන නියවිත කාර්ය සඳහා හැර වෙනත් කාර්යයන්ට මාරු කිරීමට අවසර දෙනු තොලැවේ.

පළාත් සහාවත් පරිබාහිර ආයතන විසින් සංස්කීර්ණ ලබන මූල්‍ය ප්‍රතිපාදන

(3) එසේ(2) ජේදය පරිදි මාරු කරන ලද මුදල් අදාළ ආයතන වෙත බලාදුන් පරිපූරණ ප්‍රතිපාදනයන් ලෙස සළකන අතර, එසේ බලාදුන් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය හා බලාදීමට හේතු ඇතුළත් වාර්තාවක් එසේ මූල්‍ය ප්‍රතිපාදන බලාදුන් දින සිට මාස 03 ක් ඇතුළත ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

(4) යම් මුදල් වර්ෂයක් තුළ පළාත් සහාවත් පරිබාහිර ආයතන විසින් පළාත් සහාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ ආයතන භරණ ඉටු කරනු ලබන විවිධ සංවර්ධන කාර්යයන් සඳහා සූදුසු මූල්‍ය ප්‍රතිපාදන ප්‍රධාන ලේකම්ගේ අයවැය සහාය සේවා ව්‍යාපෘතිය යටතේ සංවිත ප්‍රතිපාදන (මූල්‍යකරණය 31) වශයෙන් වෙන්කරණ තබාගෙන එමගින් අවශ්‍යකතාවයන් ඇතිවන ආකාරයට අදාළ පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වැය දිර්ජයන් වෙත මූල්‍ය ප්‍රතිපාදන මාරු කළ යුතු ය.

කළින් බලය දෙන ලදු වියදම් සීමා කිරීමට ආණ්ඩුකාරවරයාව ඇති බලය

(5) එසේ 5 (4) ජේදය අනුව මාරු කරන ලද මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ විස්තර වාර්තාවක් ප්‍රතිපාදන බලාදුන් දින සිට මාස 03 ක් ඇතුළත ආණ්ඩුකාරවරයාගේ දුන ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ය.

6. (1) බලය දෙනු ලැබූ වියදම් දැරීමට බඳ වැනි හා වෙනත් ප්‍රහවයන්ගෙන් ලැබෙන ලැබීම, බලාපොරාත්තුවේ වූ මුදල් වලට වඩා අඩු විය හැකි බවට ; හෝ

මේ නියෝගයෙහි දෙවන උපලේඛනයේ දැක්වෙන උපරිම වියදම් සීමාවන් වෙනස් කිරීමට ආණ්ඩුකාරවරයාව ඇති බලය

(2) යම්කිසි කාර්යයක් හෝ කාර්යයන් සඳහා මූලින් විසංස්කීර්ණ මුදල් තව දුරටත් අවශ්‍ය තොකරන වෙනත් අවස්ථාවන් අවස්ථාවන් සඳහා අරමුදලින් හෝ පළාත් සහාවේ හෝ පළාත් සහාවට සූදුසුස්කී කළහැකි වෙනත් අරමුදලින් හෝ මුදල් වැනි, තමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ වියදම් කිරීම සඳහා කළින් මූදාහරින ලද මුදල් සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ ඉවත් කරගැනීම ආණ්ඩුකාරවරයා විසින් කරනු ලැබිය හැකිය.

7. (1) ආණ්ඩුකාරවරයා විසින්, මෙම අතුරු සම්මත ගිණුමේ දෙවන උපලේඛනයේ සඳහන් උපරිම වියදම් සීමාවන් අවශ්‍යතා ඇතිවන ආකාරයට නියමයන් මගින් සංගේධනය කරනු ලැබිය හැකිය.

වයඹ පළාතේ පළාත් සභාව
2018 අංක 01 දරන අතුරු සම්මත ගිණුම
වියදම් සාරාංශය
පුනරාවර්තන වියදම් (සාරාංශය)

රු. '000

සාමුහික පුදාන යටතේ (22)

වැටුප් හා ටෙකන (1001)	6,393,339
අතිකාල හා නිවාසු දින වැටුප් (1002)	626,908
වෙනත් දීමනා (1003)	1,736,922
වෙනත් පුනරාවර්තන වියදම් (1101 - 1703)	2,832,143
	<hr/>
සාමුහික පුදාන යටතේ (22) මුළු පුනරාවර්තන වියදම	11,589,312
ලෝක බැංකු ආධාර යටතේ (26)	2,666
වෙනත් ලැබීම් යටතේ (31)	90,200
මුළු පුනරාවර්තන වියදම	11,682,178

මූලධන වියදම (සාරාංශය)

උපමාන පාදක පුදාන - 23 මූල්‍යකරණය යටතේ

ගොඩනැගිලි හා ඉදිකිරීම් (2001)	6,600
යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ (2002)	666
වාහන (2003)	1,000
වාහන (2101)	13,334
ගෘහ හා තැන්ත්‍ර හා කාර්යාලිය උපකරණ (2102)	13,937
යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ (2103)	666
කළේඳ වාහන සඳහා ණය මුදල ආපසු ගෙවීම (2108)	9,000
සාවර්ධන සභායන් (2202)	4,784
යටිතල පහසුකම් සංවර්ධනය (2506)	85,998
	<hr/>
	135,985

පළාත් නිශ්චිත සංවර්ධන පුදාන - 24 මූල්‍යකරණය යටතේ

ගොඩනැගිලි හා ඉදිකිරීම් (2001)	132,100
වාහන (2101)	14,100
ගෘහ හා තැන්ත්‍ර හා කාර්යාලිය උපකරණ (2102)	38,650
යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ (2103)	70,530
ගොඩනැගිලි හා ඉදිකිරීම් (2104)	186,499
ඉඩම් හා ඉඩම් වැඩි දියුණු කිරීම (2105)	110,166
මඳුකාංග සාවර්ධනය (2106)	1,000
කර්ය මෙෂ්ඳ පුහුණු (2401)	21,635
යටිතල පහසුකම් සංවර්ධනය (2506)	206,647
පරේශ්‍යන සහ සංවර්ධන (2507)	1,000
	<hr/>
	782,327

ලෝක බැංකු පුදාන - 26 මූල්‍යකරණය යටතේ

ගොඩනැගිලි හා ඉදිකිරීම්, වාහන, ගෘහ හා තැන්ත්‍ර හා කාර්යාලිය උපකරණ, යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ, කාර්ය මෙෂ්ඳ පුහුණු, යටිතල පහසුකම් සංවර්ධනය	114,000
---	---------

වෙනත් ලැබීම් - 31 මූල්‍යකරණය යටතේ

සංවර්ධන සභායන් (2202)	1,500,000
මුළු මූලධන වියදම	2,532,312
පුනරාවර්තන හා මූලධන යටතේ මුළු වියදම	<hr/> 14,214,490